



පිළිගන්නා ලදී. මෙම සාක්ෂිකරු වුදිතගේ අතුරුදෙහින්වුතන්ගේ මාපිය දුදරු සංගමයේ සාමාජිකයෙකු ලෙසට කටයුතු කළ බවත්, වරිත්වර උතුරු තැගෙනහිර ප්‍රදේශයට තොයෙක් කටයුතු සඳහා වුදිත සමහ ගමන් කර ඇති බව පෙනී යයි. වුදිතට දෙමලු හාපාව සම්බන්ධයෙන් දැනීමක් තොමැති බව ඔහු සාක්ෂි දෙමින් පවසා සිටියන්, පසුව සිංහල හාපාවන් සහ දෙමලු හාපාවන් ලියන ලද ලිපි ඉංග්‍රීසි හාපාවට පරිවර්තනය කළ බව කියා සිටින ලදී. එමගින් ඔහු මූලින් දෙමලු හාපාව ගැන ඇතුමක් තොමැති බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් පරස්පර විරෝධ වේ. දෙමලු හාපාව ගැන ඇතුමක් තොමැති ප්‍රදේශයෙකු දෙමලෙන් ලියන ලද ලියවිල්ලක් ඉංග්‍රීසි හාපාවට පරිවර්තනය කළේ කෙයේද ?

මින්පසු වුදිත වෙනුවෙන් නීතිඥ වාසුදේව තානායක්කාර සාක්ෂි දෙමින්, අතුරුදෙහින් වූ අයගේ මාපිය දුදරු සංගමයේ ඔහු ආරම්භකයා බවත්, වුදින තිස්ස්නායගම් එහි සාකච්ඡාවල තොරතුරු රස්කර ලේඛනගත කිරීම, විසුරුවා හැරීම වලට මුළුන්ට උදවු කළ බවත් කියා සිටින ලදී. මෙම තොරතුරු අන්තර්ජාතික මානව හිමිකම් කොමිෂන් වලට යැවීමටත් ඔහු සහාය වි ඇත. අධිවෝදනා පත්‍රය සමහ ගොනුකර ඇති X උපලේඛනය කියවා බැලීමේදී ඔහුගේ මතය අනුව හමුදාවේ කියාකළාපය ගැන අවධානය යොමු කිරීම වන අතර, ජාතින් අතර ගැවීමකට තුවුමෙන කිසිවක් ඔහු එහි තොකක්වා ඇති බව කියා සිටින ලදී. ඔහු වුදිත මාධ්‍යවේදියෙක් ලෙස මූලින්ම හදනා ගත් බවත්, අද දින ඔහු ලියන ලද ලිපිය සම්බන්ධයෙන් දැක්වුයේ තමන්ගේ මතය බවත් කියා සිටින ලදී. තවද, වුදිත 2006, 2007 වසර වලදී කුමක් කළාද කියා තමන් තොකන්නා බව කියා සිටින ලදී.



නිතිඥ මතෝර් මූත්තෙවුවේගම මිලගට සාක්ෂි දෙමින්, වුදින පුද්ගලිකව තමා නොදැන්නා බව කියා සිටින ලදී. ඇය මානව හිමිකම් කටයුතුවල නිරතව සිටි තැනැන්තියක් බවත්, වුදින විසින් ලියන ලද ප්‍රකාශන ලිපියේ කොටස් කියවීමෙන් ජාතින් අතර ගැටුමක් ඇතිවේයැයි කිව නොහැකි බව කියා සිටින ලදී. මෙම සාක්ෂිකාරය සහ රට පෙර සාක්ෂි දැන් වාසුදේව නානායක්කාර එක ගා සමාන වූ දේශපාලන මත දරන පුද්ගලයින් වන අතර, යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම දක්වන ආකළුප එකම බව පෙනී යයි. ඔවුන් දෙදෙනාම X උපල්බජය කියවා දක්වන ලද්දේ ඔවුන්ගේ මතය වන අතර, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමින් සාමාන්‍ය පුද්ගලයෙකු සිතන මට්ටම නිගමනය කළ නොහැකිය.

සාම ලේකම් කාර්යාලයේ නිලධාරීයෙකු වන මිනිරනි රබේල්ගේ සාක්ෂිය මගින් රටේ එවකට සිටි අග්‍රමානයවරයා අත්සන් තබන ලද සටන් විරාම ගිවිසුම "වි.11" ලෙසන්, එල්.වි.වි.ර්. නායකයා අත්සන් තබන ලද සටන් විරාම ගිවිසුම "වි.12" ලෙසන් ඔප්පු කිරීමේ භාරයට යටත්ව ජායා පිටපතක් ලකුණු කරන ලදී. මෙම ලියවිලි වල මූල් පිටපත් අග්‍රමානය කාර්යාලයේ තිබෙන බව මෙම සාක්ෂිකාරය කියා සිටින ලදී. පසුව සාක්ෂි දැන් සාක්ෂිකරු විසින් එහි මූල් පිටපත් නොමැති බව කියා සිටින ලදී. මේ අනුව මෙම වි.11 සහ වි.12 ලේඛන සැලකිල්ලට ගත නොහැක.

මානව හිමිකම් සහාවේ නියෝජිත සහාපති කුලසිර හේමන්ත සිල්වා මින්පසුව සාක්ෂි දෙන ලදී. ඔහු සුනාමියෙන් පසු උතුරු තැගෙනහිර ප්‍රදේශවලට එහි ජ්‍යෙන්තාවට සහත ලබාදීමට වරින්වර ගොස් ඇතේ. 2006 වර්ෂයේ වාහරේ ප්‍රදේශයට ගිය

1

විට එහි සුද්ධය තිසා සහ සූත්‍රාමිය නිසා අවතැන් වූ පුද්ගලයින් දක ඇත. මෙම ප්‍රදේශයේ කුඩාරම්වල වාසය කළ අයට ඔවුන්ට හමුවී ඇති අතර, ලෝක ආහාර සංවිධානයේ ආධාර මගින් වියලි ආහාර ලබාදී ඇත. මහු විසින් වරින්වර එම ප්‍රදේශයට ගියවිට එහිදී එල්.වී.වී.රු. සංවිධානයේ එකී ප්‍රදේශ භාරව සිටි සුද්ගුලයින් හමුවී ඇත. මහු ඉන්පසුව සොයාගත් දේ ගැන ජාත්‍යන්තරව වෙති අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇත. මහු විසින් මේ ගැන මානව හිමිකම් කොමිෂන් කර ඇති වාර්තාව "වි.14" ලෙස ලකුණු කර ඉදිරිපත් කරන ලදී. අධ්‍යව්දනා පත්‍රය සමඟ ගොනුකර ඇති උපලේඛනයේ සඳහන් දෙයින් ජාතින් අතර ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතිවිය හැකි බව කියා සිටින ලදී. මෙම සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිනුරු දෙමින්, 2006 සැප්තැම්බර් මාසයේ මහු වාහරේ ප්‍රදේශයට යනවිට එහි ප්‍රාදේශීය ලෝකම්වරයෙකු සිටි බවත්, මහු මූණගයුනු බවත්, එකී ප්‍රදේශයේ අවතැන් වූ පුද්ගලයින්ට ආහාර, බෙහෙන් මෙම නිලධාරී හරහා රජය විසින් ලබාදුන් බවත් පිළිගන්නා ලදී. මෙම ප්‍රදේශය එල්.වී.වී.රු. පාලනය යටතේ තිබූ තමුන්, රජය විසින් එහි වැසියන්ට ආහාර, බෙහෙන් ලබාදුන් බව පිළිගන්නා ලදී. එම ප්‍රදේශයේ රජයේ රෝහල් තිබූ බවත්, එහි රජයේ වැවුප් ලබමින් යෝධය කළ වෙදාවරුන් සහ හෙදියන් සිටි බව පිළිගන්නා ලදී. මෙම සාක්ෂිකරු තැවත වාහරේ ප්‍රදේශයට ගියේ 2006 වර්පයේ අවසානයේදී රජය විසින් එම ප්‍රදේශය එල්.වී.වී.රු. හමුදාවත් මූදාගත් පසුව බවද කියා සිටින ලදී. මෙම සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට තවදුරටත් පිළිනුරු දෙමින් කියා සිටියේ, මහු කිසීම අවස්ථාවක උතුරු තැගෙනහිර ප්‍රදේශවල සිවිල් ජනතාවට රජය විසින් ආහාර හෝ ජලය හෝ බෙහෙන් ලබා නොදී සිටි බව පිළිනොගන්නා බවයි.



x2 උපලේඛනයේ දැක්වෙන දේ පිළිබඳව එකග තොවන බව සාක්ෂිකරු කියා සිටින ලදී. මෙම සාක්ෂිකරු වූදින වෙනුවෙන් සාක්ෂි දීමට කැඳවන ලද නමුත්, ඔහු x උපලේඛනයේ දැක්වෙන කරණවලින් ජාතින් අතර අරගල ඇතිවිමට හැකි බව ප්‍රකාශ කරන ලදී. තවද, මෙම සාක්ෂිකරුගේ සාක්ෂියෙන් වූදින පටසා සිටි අන්දමට වාහරේ ජනතාවට ආහාර හෝ බෙහෙන් තොදී නිඩිමක් රජය විසින් සිදුකර තොමැති බව තහවුරු වී ඇත.

ජාතික පුස්තකාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වලිමුනිගේ සුනිල් තැමැත්තා වින්තිය වෙනුවෙන් මින් පසු සාක්ෂි දෙමින්, Sunday Leader පුවත්පත් පිටපත් 9 ක් වි.15 සිට වි.23 දක්වා ද, Daily Mirror පුවත්පත් පිටපත් 6 ක් වි.24 සිට වි.29 දක්වා ලකුණු කරන ලදී. මෙම පුවත්පත්වල සඳහන් කරණු ප්‍රවාදක සාක්ෂි ලෙස සලකන ලෙස පැමිණිල්ල විසින් කරන ලද ඉල්ලීමේදී වින්තිය කියා සිටියේ, මෙම පුවත්තිවල සත්‍යතාවය ගැන මුහුන් විශ්වාසයක් තොනත්තා බවත්, එම ලිපි වල නියෙන කරණු කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවත් ය. මෙම පුවත්ති පාන අධිකරණයට ඉදිරිපත් කර වින්තිය බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා අධිකරණයට වටහා ගත තොහැක.


මින්පසුව වූදින වෙනුවෙන් බද්දේගම සම්ත හිමි සාක්ෂි දෙන ලදී. මෙම සාක්ෂිකරු 1988, 1989 වර්ෂවල සිට අතුරුදෙන් වුවන්ගේ මාංසය දිඛරු සංගමය ආරම්භක සාමාජිකයෙකු වූ බවත්, වූදින තිස්සනායගම් එම කාලයේ සිටම දැන්නා බවත්, ඔහු එම සංගමයේ කටයුතු වලට මාධ්‍යවේදියෙකු ලෙස උපකාර කළ බවත් කියා සිටින

ලදී. “X” උපලේඛනය කියවීමෙන් ජාතින් අතර කිසිසේත්ම ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති විය නොහැකි බව ඔහු විසින් කියා සිටින ලදී. හරස් ප්‍රශ්නවලට පිළිතරු දෙමින් මෙම සාක්ෂිකරු, තිස්සනායගම් අත්අංගුවට ගත් අවස්ථාවේදී වුදිනට විරුද්ධව සාක්ෂි තිබෙනම් ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිය යුතු බව පූච්චන්පත්වල ප්‍රකාශ කළ බව පිළිගෙන්නා ලදී. මෙම සාක්ෂියෙන් වින්තිය විසින් වුදින අනුරුද්‍න් වුවන්ගේ මාපිය දුදරු සංගමයේ කටයුතු කළ බවත්, “X” උපලේඛනයේ සඳහන් දේවල් වින්තිකරුගේ අදහසක් බවත් ඉදිරිපත් කර ඇත.

මින්පසුව වි.1 සිට වි.30 දක්වා ලේඛන ලකුණු කරමින් වින්තියේ සාක්ෂි අවසන් කරන ලදී.

වි.29 දක්වා පැමිණිල්ල සහ වින්තිය යන දෙපාර්ශ්වය ඉතා දැර්සි වශයෙන් වාචික දේශන පවත්වන ලද අතර, ලිඛිත දේශන ඉත් අනතුරුව ගොනු කරන ලදී. අධිවෝදනා පත්‍රයේ “X” උපලේඛනයේ දක්වා ඇති ලිපිය වුදින විසින් ලියන ලද බවට සැකයක් නැත. තමා එය නොලියු බව කිසීම අවස්ථාවකදී වුදින වෙනුවෙන් යෝජනා නොකරන ලද අතර, එය වුදින ලියු බව වින්තිය විසින්ම තරගයකින් නොරව පිළිගෙන ඇත. මේ අනුව “X” උපලේඛනයේ අංගු දෙය වුදින විසින් ලියන ලද්දක් බවට ඔප්පු වී ඇත.

අධිකරණය මින් අනතුරුව තිරණය කළ යුත්තේ, වුදින විසින් එම පූච්ච ලිවිමෙදී ලදී. මෙම අධිවෝදනා පත්‍රයේ ඇති වරදවල් සිදු කර ඇත්ද, මෙම වෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබිවට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇත්ද යන්න සලකා බැලිය යුතුය.



අධිවේදනා පත්‍රයේ ඇති පළවති වෝදනාව සඳහා North Eastern Monthly සහරාව වුදින විසින් කරන වගයෙන් කටයුතු කරමින් ප්‍රකාශ කරන ලද සහරාවක් බව පැමිණිල්ලේ සාක්ෂි වලින් සාධාරණ සැකයකින් තොරතු ඔප්පු කර ඇත. මෙම සහරාව වුදින විසින් කරන වගයෙන් ක්‍රියා කරමින් ප්‍රකාශ කරන ලද්දක් තොවන බවට වින්තිය කිසිම අවස්ථාවකදී යොජනා තොකරන ලද අතර, එය අව්‍යාච්‍යතාවකට වින්තිය පිළිගන්නා ලද කරුණකි. මේ අනුව අධිකරණය විසින් සලකා බලිය යුත්තේ, පළවති වෝදනාවේ සඳහන් පරිදි එකි සහරාවේ පල කරන ලද ලිපි වලින් යම්කිසි අපරාධයක් සිදු කිරීමට හෝ අපරාධයක් සිදු කිරීමට අනුබල දීම හෝ එකි ලිපි කියවන පුද්ගලයන් අපරාධයකට පොලුඩුවන්න වුදින කුමන්තුණය කළාද, එකි කුමන්තුණයේ ප්‍රධීපතියක් වගයෙන් එකි අපරාධය සිදු වුවාද යන්න ය.

මෙම සහරාව මූල්‍යය කර බෙදා හරින ලද බව පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවන ලද විෂේෂයාපා පොන්ගලේ සාමාජිකාරීගේ සාක්ෂියෙන් ඔප්පු වී ඇත. මෙම සාක්ෂියට අනුව සහරාව විකුණා ලැබෙන මූදල් පවා ගෙවා ඇත්තේ වුදින තීස්සනායගම්ට ය. අවසාන ගෙවීම වන 14.07.2007 වෙති දින වෙක්පත ගෙන ගොස් තැනි අතර, එහි රේ පෙර සැම ගෙවීමක්ම වුදින තීස්සනායගම් ලබා ගෙන ඇත. ඔහුගේ මූදණ සමාගම වන Renaissance Publication නමට වෙක්පත් මෙම ආයතනය විසින් නිකුත් කර ඇති අතර, එම වෙක්පත් ලබාගෙන ඇත්තේ වුදින විසිනි. මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය වින්තිය විසින් අභියෝගයට ලක් තොකළ අතර, හරස් ප්‍රශ්න ඇයේමකින් තොරතු පිළිගෙන ඇත.

Monthly
ගරුවක් බව
මම සහරාව
වට වින්තිය
ව වින්තිය
ත්, පළවෙනි
පරාධයක්
පුද්ගලයන්
ප්‍රේපලයක්
සාක්ෂීයට
අත්. මෙම
ත්තේ වැඩින
ගෙන ගොස්
ගෙන අත්.
මායනනය
සිනි. මෙම
හරස් ප්‍රශ්න



Renaissance Publication ආයතනයේ, වැඩින අධ්‍යක්ෂකවරයෙකු බව හැන් තැපනල් බැංකුවේ කළමනාකාර ගණරත්තගේ සාක්ෂි තුළින් ඉදිරිපත් කරන ලද පැ.2(1), පැ.2(2), පැ.2(3), පැ.2(4) සහ පැ.2(5) ලේඛන වලින් ඔප්පු වී ඇත. මෙම සාක්ෂීකරුගේ සාක්ෂීය විසින් අනියෝගයකට ලක් තොකළ අතර, එකම හරස් ප්‍රශ්නයක්වත් අසා තැන. මෙම ආයතනය විසින් හැටන් තැපනල් බැංකුවේ පවත්වාගෙන යන අංක 0010361214 ජ්‍යම් ගිණුමේ මූදල් ආපසු ලබා ගැනීමේදී වැඩින විසින් අන්සන් තැන ලද වෙක්පත් දෙකක් ඇධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එහි වැඩිනගේ අන්සන සාක්ෂීකරු තදුනා ගෙන ඇති. මෙම සහරාව මූදණය කිරීමට වැඩින මූදල් එකතු කළ බව මෙයින් තහවුරු වන අතර, වැඩින “X” උපල්බනයේ සඳහන් දේ ලියන ලද බවත්, එය බෙදා හරින ලද බවත් පැමිණිල්ලේ සාක්ෂි වලින් ඔප්පු වී ඇත.

මෙම ප්‍රකාශන වලින් අපරාධයක් සිදු වූවාද කියා සාක්ෂීවලින් ඔප්පු වී ඇද්ද කියා මිළහට සලකා බැලිය යුතුය. එකි ප්‍රකාශයේ සඳහන් කාල සීමාවේ වාසරේ ජනතාවට ආහාර, බෙහෙත්, ඉත්ත්තන සහ වෛද්‍ය පහසුකම් තිබූ බව වින්තිය වෙනුවෙන් සාක්ෂීයට කැඳවන ලද මානව නිමිකම් නියෝජිත කුලසිර හෝම්වන්ද සිල්චා ප්‍රසා සිටින ලදී. වැඩින විසින් හිනාමනාම වැරදි කරුණු ලිවිමෙන් පසු එය කියවන පුද්ගලයාගේ හිනේ සාහසික ක්‍රියා ඇතිවිමට සැලැස්වීමෙන් හෝ එයේ කිරීමට ඇතිවිමට සැලැස්වීමට අදහස් කිරීමෙන් ජාතිවාදී හැඟීම් ඇතිකිරීමේ අදහසක්, තරගවක් ඇති කිරීමේ අදහස් සිනෝ තැන් ඔහුගේ සිනෝ තිබූ බව මෙයින් පැහැදිලි වේ. මහු එවැනි අදහස් පායකයා තුළ ඇති කිරීමෙන් අරමුණු කළේ කුමක්ද? ඇතිවාර්යයෙන්ම ජාතින් අතර සාහසික ක්‍රියා ඇතිකිරීමේ අදහසකින් විය යුතුය. වැඩිනට මෙම ලිපි මගින් අපරාධයක් කිරීමේ



වෙනත් තීඩු බව මෙයින් පැහැදිලි වේ. වුදින විසින් ලියන ලද දෙය සාමාන්‍යය මිනිසකු තේරුම් ගන්නා ආකාරය අධිකරණය විසින් සැලකිල්ලට භාර්ත්‍ය කළ යුතුය.

Morgan Vs Odhams Press Ltd 1971 2 AER 1156 තඩවේදී මෙයේ ප්‍රකාශ කර ඇත.

"if we take the ordinary man as our guide then we must accept a certain amount of loose thinking. The ordinary man does not formulate reasons in his own mind .."

"Hough Vs London Express Newspapers Ltd 1940 2 KB 507' තඩවේදී මෙයේ යදහන් කර ඇත.

"In the case of words defamatory in their ordinary sense the plaintiff has to prove no more than that they were published, he can not call witnesses to prove what they understood by the words. The only question is might reasonable people understand them in defamatory sense ?"

මේ අනුව සාමාන්‍යය මිනිසකුගේ මානසික මට්ටමින් සලකා බලීමේදී වුදින විසින් ලියන ලද දෙය සිත තුළ අපරාධයක් කිරීමට පෙළඳඟ වෙටරය, තරඟව ඇති වන බව පැහැදිලිවම පෙනීමට ඇත.

වුදිතට විරුද්ධව ඇති තුන්වති චෝදනාව වන North Eastern Monthly සගරාව සඳහා සහ ත්‍යෝග්‍යවාදය සඳහා මූදල් ගෙවීම, එකතු කිරීම, යෙදීම් ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද හැටන් කැපනල් බැංකුවේ, බැංකු කළමනාකරුගේ සාක්ෂියෙන් එය තහවුරු වී ඇත. මෙම ගිණුමට තැන්පත් කරන ලද

SRI LANKA POSTAGE
3 SEP 2009

මුදල් ආපසු ලබා ගෙන ඇත්තේ වුදින වන අතර, එම මුදල් තැන්පත් කර ඇත්තේ වුදින
අධ්‍යක්ෂකවරයෙකු වන Renaissance Publication Guarantee Ltd යන ආයතනයේ
ගිණුමකට ය. වුදින මෙම ආයතනය තමින් මුදල් එකතු කර, එම මුදල් North Eastern
Monthly සහරාව මූල්‍යය කිරීමට සහ බෙදා හැරීමට යොදා ගත් බව මෙම සාක්ෂි
වලින් ගෙලි වි ඇත. මෙකි සහරාව විකුණා ලුණුවු මුදල් විජ්‍යාපා පොත්හලෙන් ලබා
ගෙන ඇත්තේ වුදින ය. මෙම ආයතනය වෙනුවෙන් මුදල් හැටන් තැපනල් බැංකුවේ
ගාලාවන් වලට තැන්පත් කරන ලද පුද්ගලයන්, දුපත්වල ඔවුන්ගේ නම් සඳහන් කර
නොමැති බවත්, කළමණාකරුගේ සාක්ෂියේදී කියා සිටින ලදී. වුදින පටයන අන්දමට
පායකයන් විසින් ඒ මුදල් තැන්පත් කළා නම්, ඔවුන්ගේ නම් සඳහන් නොකර සිටීමට
අවශ්‍යතාවයක් ඇත. මේ අනුව අනිවාර්යයෙන්ම මුදල් තැන්පත් කර ඇත්තේ සහරාවේ
පායකයන් නොවන අතර, තුස්සවාදයට උද්‍යුත උපකාර කිරීමේ අදහසින් බව පෙනී යයි.

3 වන වෝදනාව සම්බන්ධයෙන් North Eastern Monthly සහරාවට අදාළ
හැටන් තැපනල් බැංකුවේ පැවතෙන්ව ගිණුම සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් ඉදිරිපත්
කරන ලද අඩංකකළු හැටන් තැපනල් බැංකු ගාලාවේ කළමණාකරුගේ සාක්ෂිය වින්තිය
විසින් තර්කයට ලක්කලේ ඇත. මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය හරස් ප්‍රාග්ධනවලද
ගාර්තය කළේ ඇත. මේ අනුව "දැඩිමුණි විමලයේන සහ තවත් ඇය එදිරිව තීතිපති -
CA 135/2003" යන නඩුවේදී 10.06.2008 වන දින තින්දු කළ ආකාරයට, යම් වැදගත්
කරුණක් වින්තිය තබයට ලක් නොකළා නම් එය පිළිගත් කරුණක් ලෙස සැලකිය හැකි
බවයි. මෙම ගිණුමට මුදල් බරෙකිරීම සහ වුදින එම මුදල් ලබාගැනීම වින්තිය තබයට
ලක්කලේ ඇත. එකි මුදල් තැන්පත් කළ වහාම වුදින එම මුදල් ආපසු ලබාගෙන ඇත.

මෙයින් වුදිතට මෙම මූදල් තැන්පත් කිරීම ගැන දැනුමක් නිඩු බව තහවුරු වී ඇත. ඒ අනුව පෙනී යන්නේ වුදිත අධිවෝදනා පත්‍රයේ ඇති 3 වන වෝදනාවේ සඳහන් North Eastern Monthly සගරුව පළකිරීම සඳහා මූදල් රස්කර ඇති බවයි.



වුදිත විරැදුෂ්‍ය පැමිණිල්ල ඉදිරිපත් කරන ලද සාක්ෂි බිඳ හෙලිමට විත්තිය ඉදිරිපත් කර සිටින ලද සාක්ෂිකරුවන් වන නිතිඡ්‍ය ව්‍යුහදේව තානායක්කාර සහ නිතිඡ්‍ය මත්‍යාරී මූත්‍රෙනෑවුවේගම සහ බද්දේශම සම්ත හිමි එකම දේශපාලන මත දරන පුද්ගලයන් වන අතර, ඔවුන්ගේ මතය සාමාන්‍ය ජනතාවගේ මතයට සමාන කළ නොහැකි ය. ඔවුන් සතු බුද්ධී මට්ටම සාමාන්‍ය ජනතාව තුළ නොමැති අතර, "X" උපලේඛනය කියවීමෙන් ඔවුන් ලබන අවබෝධය, සාමාන්‍යය මිතියෙකුගේ අවබෝධ මට්ටමෙන් වෙනස් ය.

වුදිත ජෙත්වා තගරයේ මානව හිමිකම් කොමිසමට ගෙන යාමට වාර්ථාවක් සිකස් කිරීම මෙම නඩුවට කිසියේන්ම අදාළ වන්නේ තැන. විත්තියෙන් කැදවන ලද අතින් සාක්ෂිකරුවන් සාක්ෂි දෙන ලද්දේ, වුදිත විසින් අතුරුදුන්වන්ගේ මාපිය දුදරුවන්ගේ සාම්පූර්ණ කරන ලද කාර්යයන් සම්බන්ධයෙනි. මෙම කාර්යයන් මෙම නඩුවට කිසියේන්ම අදාළ නොවන අතර, එම සාක්ෂිවලින් පැමිණිල්ලේ සාක්ෂි කෙරෙහි සැකයක් මතු කිරීමට නොහැකිවිය.

වුදිත විත්තිකුඩුවේ සිට කරන ලද ප්‍රකාශයේ ඔහුට දෙමළ භාපාව ගැන දැනුමක් නොමැති බව කියා සිටියන්, ඔහු වෙනුවෙන්ම සාක්ෂියට කැදවු අතුරුදුන්වන්ගේ මාපිය දුදරුවන්ගේ සාම්පූර්ණ මානව හිමිකම් අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂියේදී කියා සිටියේ,



මුවන් උතුරු තැගෙනහිර ප්‍රදේශ වලට ගිය විට වුදින දෙමලු ජනතාව සමඟ දෙමලු භාපාවන් කඩා කිරීමට මුවන්ට සහය වූ බවයි. තවද, මුවන්ගේ දෙමලු ලිපි ඉංග්‍රීසි භාපාවට පරීවර්තනය කළ බවට කියා සිටින ලදී. එසේ නම් වුදිනට දෙමලු භාපාව ගැන දැනීමක් තැනී බව කිසිසේත්ම පිළිගත නොහැක.

ලිමට වින්තිය

ර සහ නිනිඡ

න මත දරන

සමාන කළ

න අතර, “X”

යේ අවබෝධ

ව වාර්ථාවක්

න තැදුවන ලද

න්ගේ මාපිය

රසයන් මෙම

ක්‍රම කෙරෙහි

ගැ දැනුමක්

න්ගේ මාපිය

කියා සිටියේ,

වුදින විසින් වින්තිකුවුවේ සිට කරන ලද ප්‍රකාශයේදී ඔහු කොළඹ ආධ්‍යාපනය ලද පුද්ගලයෙකු බවත්, ප්‍රියා රජයේ යෝචනයෙකු බවත්, ඔහුට සැම ජාතියකම මිතුරන් සිටින බවත් කියා සිටින ලදී. තවද, ඔහු දකුණේ තරුණයින් වෙනුවෙන් මාපිය දුදරුවන්ගේ සංගමයේ වැඩ කළ බවද කියා සිටින ලදී. පුද්ගලයෙකුගේ අදහස්, දරන මතයන් කළේන් කළට වෙනස් විය හැකිය. වුදිනගේ ප්‍රකාශයේ ඔහු හමුදා, පොලිස් නිලධාරීන් L.T.T.E. යෙන් බෙරා ගැනීමට L.T.T.E. සාමාජිකයන් සමඟ කතා කළ බවත්, පසුව මුවන්ට දුරකතන මගින් කඩා කළ බවත්, ඔහු එසේ කතා කළ අයගේ නම් නොදැන්නා බවත් කියා සිටින ලදී. මෙය විශ්වාස කළ නොහැකි ප්‍රකාශයකි. වුදින වැනි උගේ පුද්ගලයෙකු නම නොදැන්නා තුස්තවාදී ව්‍යාපාරයක සාමාජිකයන් සමඟ දුරකතන මගින් සම්බන්ධතා පවත්වාගෙන ගිය බව කිම විශ්වාස කළ නොහැක.

වුදින විසින් 09.05.2008 වෙනි දින කරන ලද පාපොච්චාරණය මෙම අධිකරණය විසින් දිර්ස විමසීමකින් පසුව ස්වේච්ඡාවන් කරන ලද ප්‍රකාශකක් ලෙසට පිළිගතනා ලදී. එය පැ.1 ලෙස ලකුණු කරන ලදී. එය තුස්තවාදී විමර්ශන කොට්ඨායයේ විමර්ශන ගොනුවේ පිටු අංක 03101009 සිට 031030 දක්වා පිටු වල සටහන් කර ඇත. එකී පිටු පිළිවෙළින් පැ.1(1) සිට පැ.1(22) දක්වා ලකුණු කර ඉදිරිපත් කරන ලදී.